

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනය - 2013

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) උපවගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන් ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරණ මුදල් පනතේ 13 වන වගන්තියේ (3) හා (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලට ගැලපීම් කර තිබුණේනම් අනුගාමී මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බොහොමයක් මූලිකාංගවලට ප්‍රමාණාත්මක ලෙස බලපෑ හැකිව තිබුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 අභිතකර මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් 2013 දෙසැම්බර් 31 දිනට කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පාඨමාලා වියදමට සමාන ප්‍රමාණයක් පාඨමාලා ආදායම් ලෙස ගිණුම් තැබීමේ ප්‍රතිපත්තිය සමාලෝචිත වර්ෂයේදී උපචිත පදනම ලෙසට වෙනස්කර තිබූ නමුත් ගිණුම්කරණ ප්‍රතිපත්තිය දිගින් දිගටම ව්‍යවහාර කළා සේ සලකා පෙර කාල පරිච්ඡේදයන්හි ශුද්ධ වත්කම් වලට ඇති වූ බලපෑම අදාළ සංරචකයන්හි ආරම්භක ශේෂයට ගැලපීමටත් ප්‍රවර්තන හෝ අනාගත කාල පරිච්ඡේදයන්ට ඇතිවන බලපෑම හෙළිදරව් කිරීමටත් කටයුතු කර නොතිබුණි.
- (ආ) සියළුම පෙර වර්ෂ ගැලපුම්, ලෙජර් ගිණුමක් ආශ්‍රයෙන් ගලපා ගිණුමේ බැරට ශේෂ වූ රු.878,009 ක් සම්බන්ධිත උපකරණවලට ගලපා තිබුණු අතර ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 03 හි 54 වන ඡේදය පරිදි පෙර කාලපරිච්ඡේද වරදෙහි ස්වභාවය සහ රේඛීය අයිතමයන් සඳහා නිවැරදි කළයුතු මුදල හෙළිදරව් කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණ පද්ධතිය තුළ දක්නට ලැබෙන පහත දුර්වලතා හේතුවෙන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල නිරවද්‍යතාවය හා තුල්‍යතාවය විගණනයේදී තහවුරු කර ගැනීම ප්‍රශ්නකාරී විය.
 - (i) අනුමත කරන ලද ජර්නල් වවුචර්වල දැක්වෙන සංඛ්‍යාවන්ට වඩා වෙනස් අගයන් ගිණුම්ගත කිරීම.
 - (ii) ජර්නල් වවුචර් වල එක් සටහනක් පමණක් ලෙජර් ගිණුම්වලට ඇතුළත් කිරීම.
 - (iii) ජර්නල් වවුචර් පිළියෙල නොකර අනුමැතියකින් තොරව ලෙජර් ගිණුම්වලට දත්ත ඇතුළත් කිරීම.
 - (iv) ලෙජර් ගිණුම්වල දැක්වෙන ශේෂයන් හා මූල්‍ය ප්‍රකාශනවල ශේෂයන් අතර වෙනස්කම් පැවතීම.

නියැදි විගණන පරීක්ෂණයේදී අනාවරණය වූ ආකාරයට ජර්නල් වවුචර් සමඟ සැසඳීමේදී ජංගම වත්කම් ගිණුම් 03 ක රු.273,300 ක් ද ජංගම වගකීම් ගිණුමක රු.4,934 ක් ද වියදම් ගිණුම් 02 ක රු.229,485 ක් ද ශුද්ධ වත්කම් ගිණුම් 03 ක රු. 536,837 ක් ද වශයෙන් වෙනස්කම් පැවතුණි.

- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පාඨමාලා 09 කින් ලැබිය යුතු පාඨමාලා ගාස්තුව රු.499,208 ක් අඩුවෙන් හා පාඨමාලා 05 කින් ඉදිරියට ලැබූ පාඨමාලා ගාස්තුව රු.374,812 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබූ බව නියැදි පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.
- (ඇ) ඉකුත් වර්ෂයට අදාළ වූ පාඨමාලා ආදායම් රු.752,310 ක් අතීතානුයෝගීව ගැලපීම් කිරීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගතකර තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයට අදාළ රු.214,000 ක පාඨමාලා ආදායම, වර්ෂයේ ආදායම ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට රු.84,000 ක් පෙර වර්ෂ ගැලපුම් ලෙසද රු.130,000 ක් ඉදිරියට ලැබූ පාඨමාලා ආදායම් ලෙසද ගිණුම්ගතකර තිබුණි.
- (ඉ) විදේශ ශිෂ්‍යයෙකුගෙන් අයකළ රු.200,000 ක පාඨමාලා ගාස්තුව නිවැරදිව ආදායමට බැර කර තිබියදී ඉදිරියට ලැබූ පාඨමාලා ගාස්තු ලෙසද දක්වා තිබූ අතර එම සාවද්‍ය බැර සටහනේ හර සටහන කුමන ලෙපර් ගිණුමකට ඇතුළත් කළද යන්න සොයා ගැනීමට නොහැකි විය.
- (ඊ) අවසන් කරන ලද පාඨමාලා දෙකකින් අයකරගත යුතු රු.82,500 ක් ගිණුම්ගත කර නොතිබුණි.
- (උ) සමාලෝචිත වර්ෂය අවසානයට පිරිවැය රු.23,601,686 ක් වූ ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර අවසන්ව තිබූ නමුත්, එම වත්කම් වල වර්තමාන තත්ත්වය හඳුනාගෙන අවශ්‍ය කටයුතු කිරීමටත් තවදුරටත් පරිහරණය කරනු ලබන වත්කම් වල ඉදිරි ජීවිත කාලය සහ වර්තමාන අගය ප්‍රත්‍යාගණනය කර ගිණුම් ගැලපීමටත් කටයුතු කර නොතිබුණි.
- (ඌ) පිරිවැය රු.5,741,000 ක් වූ ලී බඩු හා කාර්යාල උපකරණ සහ මෝටර් වාහනය සඳහා සමාලෝචිත වර්ෂයට අදාළව රු.321,175 ක් වූ ක්ෂය ගිණුම්ගත කර නොතිබුණි.

2.2.3 නොසැසඳූ පාලන ගිණුම්

මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන ස්ථාවර වත්කම් වර්ග දෙකක පිරිවැය හා සම්බන්ධ ක්ෂය ශේෂයන් අදාළ උපලේඛන සමඟ සැසඳීමේදී එකතුව රු.4,155,083ක වෙනසක් නිරීක්ෂණය විය.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

තෙදින වැඩමුළුවක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2011 වර්ෂයේදී රු.150,000 ක් ලැබී තිබූ නමුත් අදාළ වැඩමුළුව පැවැත්වූ බවට තහවුරු කර ගැනීම සඳහා ලේඛන හා ලිපිගොනු ඉදිරිපත් නොකරන ලදී.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2004 වර්ෂයේ සිට 2009 වර්ෂය අතර කාලය තුළ සිසුන් 46 දෙනෙකුගෙන් ලබාගත් පුස්තකාල තැන්පතු රු.122,500 ක් නිරවුල් කර නොතිබුණි.
- (ආ) 2005, 2007, 2008, 2009 සහ 2011 වර්ෂ වෙනුවෙන් ගෙවිය යුතු රු.484,000 ක විගණන ගාස්තු ගෙවීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති රෙගුලාසි සහ කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

රෙගුලාසිය -----	අනුකූල නොවීම -----
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි	
(i) මුදල් රෙගුලාසි 168 (1)	ලැබෙන මුදල් සඳහා වහාම කුවිතාන්සි නිකුත් කළ යුතු වුවත් 2013 ජූනි 25 දින බැංකුවට සෘජුව බැරකළ රු.220,000 ක් සඳහා කුවිතාන්සියක් නිකුත් කර තිබුනේ 2013 නොවැම්බර් 13 දින දීය.
(ii) මුදල් රෙගුලාසි 388 (3) සහ 392 (ආ) හා (ඇ)	සාමාන්‍ය තැපෑලෙන් යවා අස්ථානගත වූ රු.30,000 ක් වටිනා චෙක්පතක් සඳහා මුදල් පොත, බැංකු සැසඳුම හා චෙක් පිළිපතෙහි අවලංගු කිරීමේ සටහන් නොයොදා සහ හානි රක්ෂණ ලිපියක් ලබා නොගෙන වෙනත් චෙක්පතක් නිකුත් කර තිබුණි.
(iii) මුදල් රෙගුලාසි 395 (ඌ)	බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙල කිරීම, මුදල් බැංකුවේ තැන්පත් කිරීම, චෙක්පත් ලිවීම සහ මුදල් පොත පවත්වාගෙන යාම යන සියළු කාර්යයන් පැවරුම් පදනම මත බඳවාගත් නිලධාරියෙකු විසින් සිදුකර තිබුණි.
(iv) මුදල් රෙගුලාසි 388 (1)	තැපෑලෙන් යවනු ලබන චෙක්පත් සඳහා ලේඛනයක් පවත්වා නොතිබුණි.
(ආ) 2002 නොවැම්බර් 28 දිනැති අංක IAI/2002/02 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය	පරිගණක උපාංග හා මෘදුකාංග සඳහා ලේඛනය යාවත්කාලීනව පවත්වා නොතිබුණි.
(ඇ) 2002 සැප්තැම්බර් 30 දිනැති අංක 364 (3) දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය	අවස්ථා දෙකකදී ගෙවන ලද එකතුව රු.63,390 ක් වූ වැට් බදු සඳහා විගණකාධිපතිට පිටපතක් සහිතව දේශීය ආදායම් කොමසාරිස් වෙත දැනුම් දී නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම් කටයුතු වලින් සිදුවී ඇති මූල්‍ය ප්‍රතිඵලය රු.215,893 ක ආනතාවයක් වූ අතර ඊට අනුරූපීව, ඉකුත් වර්ෂයේ ආනතාවය රු.1,796,280 ක් විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.1,580,387 ක වර්ධනය වීම කෙරෙහි රජයේ ප්‍රදානය ඇතුළුව ආයතනයේ මුළු ආදායම රු.4,507,001 කින් හෙවත් සියයට 30 කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 1999 අංක 01 දරන ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතන නියමාවලියේ 4 (ආ) වගන්තිය හා 2013 අප්‍රේල් 01 දිනැති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ UGC/AC/PGSR/PG – Proposals වක්‍රලේඛ ලිපිය පරිදි ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වුවත්, එලෙස අනුමැතිය ලබා ගැනීමකින් තොරව 2003 වර්ෂයේ සිට 2013 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ පශ්චාත් උපාධි පාඨමාලා 31 ක්ද, ඩිප්ලෝමා පාඨමාලා 14 ක්ද, සහතික පත්‍ර පාඨමාලා 33 ක්ද වශයෙන් පාඨමාලා 78 ක් ආරම්භ කර පවත්වා ගෙනගොස් තිබූ අතර එම පාඨමාලා සඳහා ලියාපදිංචි කළ සිසුන් 1,588 දෙනෙකු අතරින් 751 දෙනෙකු සඳහා සහතිකපත්ද පිරිනමා තිබුණි.
- (ආ) ලෝක බැංකුවේ දෙවන සාමාන්‍ය අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආයතනයේ මූලික අරමුණ වාර්ෂිකව ගුරු පුස්තකාලාධිපතිවරුන් 300 – 400 ක් අතර ප්‍රමාණයක් පුහුණු කිරීම වුවද වසර 13 ක් තිස්සේ ලියාපදිංචි වූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 1,588 ක් පමණක් වීමත් එයින් සහතිකපත් ලැබූ සංඛ්‍යාව 751 ක් පමණක් වී තිබීමත් නිසා ආයතනය පිහිටුවීමේ අරමුණ ඉටු වී නොතිබුණි.
- (ඇ) ආයතනය විසින් වාර 08කදී ලියාපදිංචි සිසුන් 149 දෙනෙකු වෙනුවෙන් පවත්වා තිබූ පාඨමාලා 05ක් ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් 2013 වර්ෂයේදී පැවැත්වීමට නොහැකි වී තිබූ අතර 2013 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව පැවැත්වීමට කටයුතු කරන ලද පාඨමාලා 11 ක්ද පැවැත්වීමට නොහැකි වී තිබුණි. එසේම සැලසුම් කරන ලද ආකාරයට පාඨමාලා විෂය නිර්දේශ සමාලෝචනය කිරීමට ද නොහැකි වී තිබුණි.
- (ඈ) 2007 වර්ෂයේ ආරම්භ කරන ලද දර්ශනපති / දර්ශනගුරු 2007/2010 තුන් අවුරුදු පාඨමාලාව 2013 අවසානය දක්වාම අවසන් කිරීමට නොහැකි වී තිබූ අතර ඒ සඳහා ලියාපදිංචි වී සිටි සිසුන් 07දෙනා අතරින් 2013 දෙසැම්බර් 31 දින වනවිට සිසුන් දෙදෙනෙකු පමණක් පාඨමාලාව හදාරමින් තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ අවසන් කිරීමට සැලසුම් කරන ලද තවත් පශ්චාත් උපාධි පාඨමාලා දෙකක්ද අවසන් කිරීමට නොහැකි වී තිබූ අතර ප්‍රමාද කාලය මාස 08 ක් හා 09 ක් වී තිබුණි.
- (ඉ) ආයතනයේ පාඨමාලා සතියේ දින වල සවස 4න් පසුව හා සති අන්තයේ පමණක් පවත්වා තිබීම නිසා දේශන ශාලා ඇතුළු වත්කම් සතියේ දිනවල දිවා කාලයේ උෞත උපයෝජිතව පැවතුණි.
- (ඊ) පාඨමාලා ගාස්තු අයකිරීමේදී එක් පාඨමාලාවක නියමිත ගාස්තුවට වඩා රු.18,000 ක් වැඩියෙන්ද තවත් පාඨමාලාවක අනුමත ගාස්තුවට වඩා රු.60,000 ක් අඩුවෙන්ද අයකර ගෙන තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ ආයතනයේ ලිපිද්‍රව්‍ය හා පාරිභෝගික භාණ්ඩ වියදම රු.525,985 ක් වූ අතර ඒවා ටෙන්ඩර් කැඳවීම මඟින් සපයාගනු වෙනුවට අවස්ථානුකූලව සුළු මුදල් හා අත්තිකාරම් ලබාගැනීම මඟින් මිලදී ගෙන තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ අවස්ථා 04කදී ලැබුණු පුනරාවර්තන හා ප්‍රාග්ධන ආධාර සඳහා ලදුපත් නිකුත් නොකර සාවද්‍ය අංක වලට යොමු කරමින් මුදල් පොත් හා ලෙජර් ගිණුම් වල සටහන් කර තිබීම, මුදල් ලැබීම් සඳහා ප්‍රමාද කරමින් හා ලදුපත් වල අනුක්‍රමික අංක වෙනස්කරමින් ලදුපත් නිකුත් කර තිබූ අවස්ථා නිරීක්ෂණය වීම, දෛනික ලැබීම් මුදල් පොතෙහි දෛනික ලැබීම් එකතුව වෙනුවට මාසික එකතුව ප්‍රධාන මුදල් පොතට ඇතුළත් කිරීම, මුදල් පොත අධීක්ෂණය කර නොතිබීම සහ අනුමැතියකින් තොරව එහි ඇතුළත් සංඛ්‍යා කපා වෙනස්කර තිබීම ආදී කරුණු හේතුවෙන් මූල්‍ය පාලනය සම්බන්ධ අභ්‍යන්තර පාලනය අසතුටුදායක බව නිරීක්ෂණය විය.

4.3 ආර්ථික නොවූ ගණුදෙනු

2003 වර්ෂයේදී ආයතනය ගොඩනැගීම සඳහා සාමාන්‍ය අධ්‍යාපන ව්‍යාපෘතියෙන් (GEP2) ලැබුණු රු.2,700,000 ක් වසර ගණනාවක සිට ත්‍රෛමාසික ස්ථාවර තැන්පතු වල ආයෝජනය කිරීම නිසා ආයතනයට ලබාගැනීමට හැකිව තිබූ ආයෝජන ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී තිබුණි.

4.4 කාර්යය මණ්ඩල පරිපාලනය

2013 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය 17 ක් හා තනතුරු 04 ක් පුරප්පාඩු වී පැවති අතර ඒ සඳහා බඳවා ගැනීමේ පරිපාටියට අනුකූලව බඳවා ගැනීමට කටයුතු නොකර මාණ්ඩලික නොවන පුරප්පාඩු තනතුරු 03 ක් සඳහා 2007 සහ 2011 වර්ෂයන්හි සිට පැවරුම් පදනම මත බඳවාගත් නිදෙනෙකුගේ සේවය ලබාගෙන තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

2013 වසරේ ක්‍රියාකාරී සැලැස්ම හා කාර්ය සාධන වාර්තා අසම්පූර්ණ හා සැසඳිය නොහැකි ලෙස සකස් කර තිබුණි. ප්‍රථම උපාධි පාඨමාලා පැවැත්වීම සඳහා ආයතනයට බලතල නොමැති නමුත් ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජුනි 02 දිනැති අංක PED 12 දරන රාජ්‍ය ව්‍යාපාර යහපාලනය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.2.1 වගන්තිය අනුව අයවැය ලේඛනය සමඟ අයවැය ගත ආදායම් ප්‍රකාශනය, ශේෂ පත්‍රය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) අනුමත ප්‍රතිපාදන ඉක්මවා පුනරාවර්තන වියදම් දැරීම ඇතුළුව අයවැයගත හා තත්‍ය ආදායම් හා වියදම් අතර සියයට 13 සිට සියයට 116 දක්වා පරාසයක විචලනයන් පැවතීම හේතුවෙන් අයවැය ලේඛනය සඵල පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට වරින් වර යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) ලේඛන පවත්වාගෙන යාම
- (ඇ) මූල්‍ය පාලනය
- (ඈ) වත්කම් පාලනය
- (ඉ) ගබඩා පාලනය
- (ඊ) අයවැය පාලනය
- (උ) අත්තිකාරම් පාලනය
- (ඌ) ප්‍රසම්පාදන කටයුතු